

දේශනාකාරයා

1

2

3

4

5

6

7

8

9

10

11

12

පරිච්ඡේදය 1

දිව්‍යයාගේ පුත්‍රයා යෙරුසලමේ රජු දේශනාකාරයාගේ වචනයි.

² නිෂ්චලකමවල නිෂ්චලකමය, නිෂ්චලකමවල නිෂ්චලකමය, සියල්ලම නිෂ්චලකමයයි
ධර්මදේශකතෙමේ කියන්නේය.

³ මනුෂ්‍යයා ඉර යට ගන්නාවූ තමාගේ සියලුම වෙහෙසවලින් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?

⁴ පරම්පරාවක් පහවී යන්නේය, තවත් පරම්පරාවක් පැමිණෙන්නේය; නුවන් පොළොව සෑම
කල්ම පවතින්නේය.

⁵ තවද හිරු උදාවන්නේය, හිරු බැස යන්නේය, ඒක උදාවුණු තැනටම නැවත ඉක්මනින්
පැමිණෙන්නේය.

⁶ සුළඟ දකුණු දිගට ගොස් උතුරට හැරියන්නේය; සුළඟ නිතරම ඒකේ මාර්ගයෙහි මාරු වෙවී
ගොස් ඒකේ වටවූ ගමන්වලට නැවත පැමිණෙන්නේය.

⁷ සියලු ගංගා මුහුදට යති, එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්ව එන තැනටම නැවත යති.

⁸ හැම දේම වෙහෙසින් පූර්ණය; මනුෂ්‍යයෙකුට ඒක විස්තරකරන්නට බැරිය. දැකීමෙන් ඇස
තෘප්තියට පැමිණෙන්නේවත් ඇසීමෙන් කන පිරියන්නේවත් නැත.

⁹ මතු ඇතිවන්නේ තිබුණාවූ දේමය; කරන්නට තිබෙන්නේ කළාවූ දේමය. මෙසේ ඉර යට අමුතු
දෙයක් නැත.

¹⁰ මෙන්න, මෙක අමුතූයයි මනුෂ්‍යයන් විසින් කියන්නට කිසිවක් ඇද්ද? ඒක අපට පළමුවෙන්වූ
පුරාණ කාලවල තිබුණේය.

¹¹ පළමු සිටි අය ගැන සිහිවීමක් නැත; මතු පැමිණෙන පරම්පරා ගැනද ඉන් පසුව එන්නන් අතරේ
සිහිවීමක් නොවන්නේය.

¹² දේශනාකාරයා වන මම ඉශ්‍රායෙල් කෙරෙහි යෙරුසලමෙහි රජව සිටියෙමි.

¹³ මම අහස යට කෙරෙන සියල්ල ගැන ප්‍රඥාවෙන් සොයා විභාගකරන්නට මාගේ
සිතයොමුකෙළෙමි. ඒ වනාහි ව්‍යාවෘතවීමට දෙවියන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට දී තිබෙන අමාරු
වැඩක්ය.

¹⁴ ඉර යට කෙරෙන සියලු කර්මාන්ත දූවිමි; ඒ සියල්ල නිෂ්චලකමක්ද හිස්වූ උත්සාහයක්ද වේ.

¹⁵ ඇද දේ කෙළින්කරන්නට බැරිය. නැති දේ ගණන්වද නොහැකිය.

¹⁶ මම මාගේ සිත සමඟ කථාකොට: මට පළමුවෙන් යෙරුසලමෙහි සිටි සියල්ලන්ට වඩා මහත්
ප්‍රඥාව ලබාගනිමි. එසේය, මාගේ සිතට ප්‍රඥාවත් දැනගැනීමත් ගැන බොහෝ අත්දැකීම් ලැබුණේයයි
කිමි.

¹⁷ මෙසේ ප්‍රඥාව දැනගන්නටත් මෝහය හා අඤ්ඤාකම දැනගන්නටත් මාගේ සිත යොමුකෙළෙමි. එවිට
මෙකන් හිස්වූ උත්සාහයක් බව දැනගනිමි.

¹⁸ මක්නිසාද බොහෝ ප්‍රඥාවෙන් බොහෝ දුක් පැමිණෙන්නේය. දැනගැනීම වැඩිකර ගන්නා
ශෝකය වැඩිකරගන්නේය.

පරිච්ඡේදය 2

ම කථාකොට: ඉතින් එන්න, ප්‍රිය කරණකොටගෙන නුඹ සෝදිසිකරන්නෙමි; ඒ නිසා සැප විඳින්නැයි සිතින් කියාගනිමි. බලව, මෙකන් නිෂ්ඵලකමක්ය. සිනාසීම ගැන: ඒක පිස්සුකමය.

² ප්‍රියයෙන් ඇති ප්‍රයෝජනය මොකදැයි කිමි.

³ මනුෂ්‍ය පුත්‍රයන්ට තමුන්ගේ ජීවිතයේ සියලුම දවස්වල අහසින් යට කිරීමට හොඳව තිබෙන්නේ මොකද කියා දකින තුරු, මාගේ සිත ප්‍රඥවෙන් මා හසුරුවන අතර, මාගේ මාංසය මුද්‍රිකපානයට භාරදෙන්නෙන් මෝඩකම අල්ලාගන්නෙන්කොහොමදැයි මාගේ සිතින් විභාගකෙළෙමි.

⁴ මම මහත් කර්මාන්ත කෙළෙමි; මම ගෙවල් ගොඩනගාගෙන මිදිවතු වවාගත්තෙමි;

⁵ මම වතුද උයන්ද සාදා, සියලු ආකාර ඵලදෙන ගස් ඒවායෙහි සිටවාගනිමි.

⁶ ගස් වචන තවානට වතුර වත්කරන පිණිස මම දිය පොකුණු සාදාගනිමි.

⁷ මම දාසයන්ද දාසිනිද මිලේට ගනිමි, මාගේ ගෙයි උපන් වැඩකාරයෙක් මට සිටියෝය; යෙරුසලමෙහි මට ඉස්සර සිටි සියල්ලන්ට වඩා ගව රැළවල් හා එළු බැටළු රැළවල් මට උන්නෝය.

⁸ මම රන් රිදී රජවරුන්ගෙන් දේශවලත් වස්තුද රැස්කරගනිමි. මම ගායනාකාරයන් හා ගායනාකාරියන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ ප්‍රියය වන බොහෝ භාර්යාවන්ද සපයාගනිමි.

⁹ මෙසේ යෙරුසලමෙහි මට පළමුවෙන් සිටි සියල්ලන්ට වඩා මම උතුම්ව දියුණුවිමි. මාගේ ප්‍රඥවත් මා තුළ පැවතුණේය.

¹⁰ මාගේ ඇස් ආශාකළ කොයි දෙයක්වත් මම ඒවායින් නොවැලැක්විමි. කිසි ප්‍රියයකින්ද මාගේ සිත නොවැලැක්විමි, මක්නිසාද මාගේ සිත මාගේ මුළු වැඩෙන් ප්‍රීතිවුණේය; මාගේ මුළු වැඩෙන් මට ලැබුණු කොටස මෙය.

¹¹ නමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගන්නාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි. ඥානය පවා නිෂ්ඵලය.

¹² එවිට මම ප්‍රඥවත් මෝහයත් අඤනකමත් බලන්ට හැරුණෙමි. මක්නිසාද රජුට පසුව එන මනුෂ්‍යයාට කරන්ට පුළුවන් කුමක්ද? පුරාණයේදී කළ ඒවාමය.

¹³ එවිට අන්ධකාරයට වඩා එළිය උතුම්ව තිබෙන ලෙසම අඤනකමට වඩා ප්‍රඥව උතුම් බව දුටිමි.

¹⁴ ප්‍රඥවන්තයාගේ ඇස් ඔහුගේ හිසේය, අඤනයා අන්ධකාරයෙහි ඇවිදින්නේය. එහෙත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ම බව දැනගනිමි.

¹⁵ එකල: අඤනයාට මෙන් මටත් සිදුවන්නේය; එසේ නම් මා වඩා ප්‍රඥවන්තව සිටින්නේ මක්නිසාදැයි මාගේ සිතින් සිතාගත්තෙමි. එකල: මෙකන් නිෂ්ඵලකමක්යයි මාගේ සිතින් සිතුවෙමි.

¹⁶ මක්නිසාද පැමිණෙන්නට තිබෙන දවස්වල සියල්ලන් ගැන මුළුමනින්ම මතකනැතිවී යන බැවින්, අඤනයා ගැන මෙන්ම ප්‍රඥවන්තයා ගැනත් සිහිවීමක් නැත්තේය. අහෝ අඤනයාමෙන් ප්‍රඥවන්තයාත් නසින හැටි!

¹⁷ එබැවින් ඉර යට කෙරෙන වැඩ මට අයහපත්ව පෙනුණු නිසා, ජීවිතයට අප්‍රියවිමි. මක්නිසාද සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.

¹⁸ එසේය, ඉර යට මා චීර්යයෙන් කළාවූ, මට පසුව එන මනුෂ්‍යයාට මා විසින් තබායන්ට ඕනෑවූ මාගේ මුළු වැඩට අප්‍රියවිමි.

¹⁹ ඔහු ප්‍රඥවන්තයෙක් වෙද අඤනයෙක් වෙද කියා දන්නේ කවුද? එහෙත් ඉර යට මා චීර්යයෙන්ද ප්‍රඥවෙන්ද කළාවූ මාගේ මුළු වැඩය කෙරෙහි ඔහු බලය පවත්වා ඇත. මෙකන් නිෂ්ඵලකමක්ය.

²⁰ එබැවින් මා ඉර යට චීර්යයෙන් කළාවූ මාගේ මුළු වැඩය ගැන මාගේ සිත කලකිරෙන්නට හැරියෙමි.

²¹ මක්නිසාද ප්‍රඥවෙන්ද දැනගැනීමෙන්ද සමර්ථකමින්ද වැඩක් කළාවූ මනුෂ්‍යයෙක් ඇත; එහෙත් ඒ ගැන වෙහෙස නූණාවූ මිනිසෙකුට කොටසක් කොට ඔහු ඒක තබා යන්ට ඕනෑය. මෙකන් නිෂ්ඵලකමක්ව මහත් නපුරක්ව තිබේ.

²² මක්නිසාද මනුෂ්‍යයා ඉර යට වෙහෙස ගෙන කරන්නාවූ තමාගේ මුළු වැඩෙහුත් තමාගේ සිතේ වැයමෙනුත් ඔහුට ලැබෙන්නේ කුමක්ද?

- 23** ඔහුගේ හැම දවස් ශෝකයම වේ, ඔහුගේ වෙහෙසිමද දුකක්ය; එසේය, රාත්‍රියේ පවා ඔහුගේ සිතට නිවාඩු නොලැබෙයි. මෙකන් නිෂ්ඵලකමක්ය.
- 24** කා බී තමාගේ වැඩෙන් සැපය හුක්තිවිඳින්නට තමාගේ ප්‍රාණයට ඉඩදෙනවාට වඩා හොඳ යසසක් මනුෂ්‍යයෙකුට නැත. මෙකන් දෙවියන්වහන්සේගේ අතින් පැමිණෙන බව මම දුටිමි.
- 25** මක්නිසාද උන්වහන්සේගෙන් වෙන්ව අනුභවකරන්නටත් සැප හුක්තිවිඳින්නටත් කාට පුළුවන්ද?
- 26** දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥවත් දැනගැනීමත් ප්‍රීතියත් දෙනසේක. නුමුත් පවිකාරයාට, දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින අයට දෙන පිණිස, [වස්තු] රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මෙකන් නිෂ්ඵලකමක්ව, හිස්වූ උත්සාහයක්ව තිබේ.

පරිච්ඡේදය 3

1 මම දේවම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත.

- 2** උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක්ය; සිටුවන්නට කාලයක් සහ සිටෙවූ ඒවා උදුරාදමන්නට කාලයක්ය;
- 3** මරන්නට කාලයක් සහ සුවකරන්නට කාලයක්ය; කඩාදමන්නට කාලයක් සහ ගොඩනගන්නට කාලයක්ය;
- 4** අඩන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක්ය; විලාපකියන්නට කාලයක් සහ නටන්නට කාලයක්ය;
- 5** ගල් අහකදමන්නට කාලයක් සහ ගල් රැස්කරන්නට කාලයක්ය; වැලඳගන්නට කාලයක් සහ වැලඳගැනීමෙන් වලකින්නට කාලයක්ය;
- 6** සොයන්නට කාලයක් සහ නැතිවීමට අරින්නට කාලයක්ය; තබාගන්නට කාලයක් සහ අහකදමන්නට කාලයක්ය;
- 7** ඉරන්නට කාලයක් සහ මහන්නට කාලයක්ය; නිශ්ශබ්දව සිටින්නට කාලයක් සහ කථාකරන්නට කාලයක්ය;
- 8** ප්‍රේමකරන්නට කාලයක් සහ ද්වේෂකරන්නට කාලයක්ය; යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්ය.
- 9** යමක් කරන්නාට තමා වෙහෙසෙන දෙයින් කවර ප්‍රයෝජනයක්ද?
- 10** දෙවියන්වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කරන්නටදී තිබෙන වැඩ මම දුටිමි.
- 11** උන්වහන්සේ සියලු දේම ඒ ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ, එහෙත් පටන්ගැනීමේ සිට කෙළවර දක්වා දෙවියන්වහන්සේ කළ කාරණා මනුෂ්‍යයාට දැනගන්නට බැරිය.
- 12** ඔවුන් තමුන්ගේ ජීවිතයේදී ප්‍රීතිවි යහපත කරගැනීමට වඩා හොඳක් ඔවුන්ට නැති බව දනිමි.
- 13** තවද කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වැයමේදී සැප හුක්තිවිඳින්නේ නම් එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.
- 14** දෙවියන්වහන්සේ කරන සියල්ල සදාකාලයටම පවතින බව දනිමි. ඊට එකතුකරන්නට කිසිවක් නැත, එයින් අඩුකරන්නටත් කිසිවක් නැත. දෙවියන්වහන්සේ එය කළේ මනුෂ්‍යයන් තමන්වහන්සේ ඉදිරියෙහි හයවන පිණිසය.
- 15** දැන් තිබෙන දේ ඉහතත් තිබුණේය; වෙන්ව තිබෙන දේ ඉස්සරත් තිබුණේය. දෙවියන්වහන්සේ පහව ගිය දේ නැවත පමුණුවනසේක.
- 16** තවද ඉර යට විනිශ්චයේ ස්ථානයෙහිම දුෂ්ටකමද යුක්තියේ ස්ථානයෙහිම දුෂ්ටකමද තිබෙන බව දුටිමි.
- 17** එවිට මම: දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨයාත් දුෂ්ටයාත් විනිශ්චයකරනවා ඇත; මක්නිසාද සියලු කාරණාවලටත් සියලු වැඩවලටත් කාලයක් පැමිණෙයි මාගේ සිතින් සිතාගත්තෙමි.
- 18** මනුෂ්‍ය පුත්‍රයන්ගේ කාරණා මෙසේ වන්නේ දෙවියන්වහන්සේ ඔවුන් සෝදිසිකරන පිණිසත් තමුන් තිරිසනුන් බව ඔවුන්ට පෙනියන පිණිසත්යයි මාගේ සිතින් සිතාගත්තෙමි.
- 19** මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයන්ට සිද්ධවෙන්නේ තිරිසනුන්ට සිද්ධවෙන දේමය; ඔවුන්ට

සිද්ධවෙන්නේ එක දෙයකි. උන් නසින්නාක්මෙන් ඔවුන් නසින්නෝය; එසේය, සියල්ලන්ටම ඇත්තේ එක හුස්මය; මෙසේ තිරිසනුන්ට වඩා මනුෂ්‍යයාට වාසියක් නැත. මක්නිසාද සියල්ලම නිෂ්පලකමකි.

20 සියල්ලෝම එකතැනකට යන්නෝය; සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.

21 මනුෂ්‍ය පුත්‍රයන්ගේ පණ ඉහළට නැගී යනවාද කියාවත් තිරිසනාගේ පණ පොළොව යටට බසිනවාද කියාවත් දන්නේ කවුද?

22 මෙසේ මනුෂ්‍යයා තමාගේ වැඩවලින් ප්‍රීතිවෙනවාට වඩා සැපයක් නැති බව දුටිමි; ඒක ඔහුගේ කොටසය. මක්නිසාද තමාට පසුව සිදුවන දේ දකින්නට ඔහු ආපසු ගෙනෙන්නේ කවුද?

පරිච්ඡේදය 4

නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය; ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය, නමුත් සනසන්නෙක් නොසිටියේය.

2 එබැවින් තවම ජීවත්ව සිටින්නන්ට වඩා මැරී ගියා වූ අයගේ ස්වභාව යෙහෙකැයි කියෙමි.

3 එසේය, ඒ දෙපක්ෂයටම වඩා ඉර යට කෙරෙන නපුරු ක්‍රියා නුදුටුවා වූ, තවම නූපන්නා වූ මනුෂ්‍යයා හොඳයයි සිතීමි.

4 තවද සියලු ආකාර වෙහෙසන් සියලු දක්ෂ වැඩන් නිසා මනුෂ්‍යයෙක් තමාගේ අසල්වාසියාගෙන් ඊර්ෂ්‍යාව විඳින බව දුටිමි. මෙකන් නිෂ්පලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.

5 අඟුණයා තමාගේ අත් පෙරවාගන, තමාගේම* මාංසය කන්නේය. (* එනම් - තමාගේ ජීවිතය නාස්තිකරගත්තේය)

6 වෙහෙසිමෙන්ද හිස්වූ උත්සාහයෙන්ද දැන පුරවාගන්නවාට වඩා නිශ්චලකමෙන් එක මිටක් පුරවාගත ඉදිම හොඳය.

7 එකල මම හැරී තව නිෂ්පලකමක් ඉර යට තිබෙන බව දුටිමි.

8 තව කෙනෙක් නැතුව තනිව සිටින්නෙක් ඇත්තේය; එසේය, ඔහුට පුත්‍රයෙක්වත් සහෝදරයෙක්වත් නැත; එහෙත් ඔහුගේ සියලුම වෙහෙසවලට කෙළවරක් නැත, ඔහුගේ ඇස් වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. මම කා උදෙසා වෙහෙසවී මාගේ ප්‍රාණයට සැප නොදී සිටිමැයි ඔහු නොකියන්නේය. මෙකන් නිෂ්පලකමක්ව, එසේය, තදබල වෙහෙසක්ව තිබේ.

9 එක්කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳය; මක්නිසාද ඔවුන්ගේ වෙහෙසෙන් ඔවුන්ට හොඳ විපාකයක් ලැබෙන්නේය.

10 ඔවුන් වැටුණොත් එක්කෙනෙක් තමාගේ යහළුවා නැගුටුවනවා ඇත. එහෙත් තමා නැගුටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක්වෙයි.

11 තවද දෙදෙනෙක් එක්ව සැතපුණොත් ඔවුන්ට උණුහුම ලැබෙන්නේය. නමුත් තනි කෙනෙක් උණුහුමවෙන්නේ කොහොමද?

12 යමෙක් තනි කෙනෙකු පරදවන නමුත් ඔහුට විරුද්ධව සිටින්නට දෙන්නෙකුට පුළුවන්වෙයි; තුන්පට ලනුවක් ඉක්මනින් නොකැඩෙන්නේය.

13 දැනමුතුකම් ලබන්නට නොදන්නා වූ අඟුණ මහලු රජෙකුට වඩා දුප්පත් ප්‍රඥවන්ත යොවනයෙක් හොඳය.

14 මක්නිසාද ඔහු රජවෙන්නට හිරගෙයින් පිටතට ආයේය; එසේය, ඔහු තමාගේ රාජ්‍යයෙහි දිළින්නෙක්ව උපන්නේය.

15 ඉර යට ඇවිදින ජීවමාන සියල්ලන්ම ඒ තැනැත්තා වෙනුවට නැගිටින ඒ යොවනයා සමඟ සිටිනවා දුටිමි.

16 ඔහු කෙළවරක් නැති සෙනහක් ඉදිරියෙහි සිටියේය. එහෙත් පසුව එන්නෝ ඔහු ගැන ප්‍රීති නොවන්නෝය. සැබවින් මෙකන් නිෂ්පලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.

1 තුමා දෙවියන්වහන්සේගේ ගෘහයට යන විට නුඹ පාද බලාගන්න; අඤ්ඤාත් මෙන් පුජා ඔප්පුකිරීමට වඩා අසන්ට ළංවීම හොඳය. මක්නිසාද නමුත් නපුර කරන බව ඔව්හු නොදනිති.

2 නුඹ මුඛයෙන් ඉක්මන්කාර නොවෙන්න, නුඹ සිතද දෙවියන්වහන්සේ ඉදිරියෙහි කාරණයක් නිකුත්කරන්ට ඉක්මන් නොවෙවා; මක්නිසාද දෙවියන්වහන්සේ ස්වර්ගයෙහිය, නුඹ පොළොවෙහිය; ඒ නිසා නුඹ වචන ස්වල්ප වෙවා.

3 මක්නිසාද ස්වභාවය කාරණා රාශියක්ද අඤ්ඤාගේ හඬ වචන රාශියක්ද ඇතුළු පැමිණෙන්නේය.

4 නුඹ දෙවියන්වහන්සේට බාරයක් වුණාම එය ගෙවන්ට ප්‍රමාද නොවෙන්න; මක්නිසාද උන්වහන්සේ අඤ්ඤාත් කෙරෙහි ප්‍රසන්න නැත.

5 නුඹ වුණ බාරය ගෙවන්න. නුඹ බාරයක්වී නොගෙවා සිටිනවාට වඩා බාරයක් නොවී සිටීම හොඳය.

6 නුඹ මාංසය ලවා පවකරවන්ට නුඹ කටට ඉඩනොදෙන්න; ඒක වැරදිල්ලකැයි දේවදූතයා ඉදිරියෙහි නොකියන්න. දෙවියන්වහන්සේ නුඹ හඬට උදහස්ව නුඹ අත්වල කර්මාන්තය නාස්ති කරන්ට ඔනෑ මන්ද?

7 මක්නිසාද ස්වභාව හා නිෂ්පලකම් රාශියකින් බොහෝ වචනවලින් මෙසේ සිදුවේ. එබැවින් නුඹ දෙවියන්වහන්සේට හයවෙන්න.

8 දිළිඳුතාව පිඩාකිරීමත් විනිශ්චයද යුක්තියද පෙරළීමත් රටේ තිබෙන බව නුඹ දකින විට ඒ කාරණාවට විස්මිත නොවෙන්න. මක්නිසාද උත්තමයන්ට වඩා උතුම් කෙනෙක් බලාගන්නසේක; ඉතා උතුම් කෙනෙක් ඔවුන් කෙරෙහිද සිටිනසේක.

9 ඇරත් බිමේ ප්‍රයෝජනය සියල්ලන්ටම වේ; රජපුරවෝ පවා කෙනෙත් රක්ෂාවන්නාහ.

10 රිදියට ඇලුම්වෙන්නා රිදියෙන්වත් සමපත්වලට ඇලුම්වෙන්නා ලාභයෙන්වත් තෘප්තියට නොපැමිණෙයි. මෙකන් නිෂ්පලකමක්ය.

11 දේපළ වැඩවන විට ඒවා භුක්තිවිඳින්නෝද වැඩවෙති. ඒවා අයිතිකාරයාට තමාගේ ඇස්වලින් ඒවා බැලීම මිස එයින් ඇති ප්‍රයෝජනය මොකද?

12 වැඩකරන්නා ටිකක් කැවත් හුහක් කැවත් ඔහුගේ නින්ද මිහිරිය. නමුත් පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය.

13 ඉර යට මා දුටු මහත් වරදක් තිබේ, එනම් අයිතිකාරයා විසින් තමාට අන්තරාය වන ලෙස වස්තුව තබාගැනීමය.

14 ඒ වස්තු යම නපුරු සිද්ධියකදී නැතිවෙයි; මෙසේ ඔහුට දාව පුත්‍රයෙක් සිටියත් ඔහු අතේ කිසිත් නැත.

15 ඔහු තමාගේ මවුගේ කුසෙන් නික්ම ආ ලෙසම නිර්වස්ත්‍රව නැවත යන්නේය, තමාගේ අතින් ගෙනගිය හැකි කිසිවකුත් තමාගේ වැඩෙන් ඔහු ගෙනයන්නේ නැත.

16 මෙකන් මහත් වරදක්ය: සියලු ආකාරයෙන්, ඔහු ආ ලෙසම ඔහු යන්නේය. සුළඟ ගැන වෙහෙසවෙන්නාවූ ඔහුට ඇති ප්‍රයෝජනය මොකද?

17 ඔහුගේ සියලු දවස්වල ඔහු අන්ධකාරයෙහි කැම කන්නේය, ඔහුට තද දුකද වේදනාවද කෝපයද තිබේ.

18 බලව, මා දුටු කාරණයක් නම් දෙවියන්වහන්සේ යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල කා බී, ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලු වෙහෙසවලින් සැපය භුක්තිවිඳීම හොඳව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒක ඔහුගේ කොටසය.

19 තවද දෙවියන්වහන්සේ යම් මනුෂ්‍යයෙකුට වස්තුද සමපත්ද දී, ඒවා භුක්තිවිඳින්නටත් තමාගේ කොටස රැගෙන තමාගේ වැඩෙන් ප්‍රීතිවෙන්ටත් බලය දී තිබේද? එය දෙවියන්වහන්සේගේ දීමනාවක්ය.

20 මක්නිසාද ඔහුගේ සිතේ ප්‍රීතිය තැබීමෙන් දෙවියන්වහන්සේ ඔහුට උත්තරදෙන බැවින් ඔහු තමාගේ ජීවිතයේ දවස් වඩා සිහිකරන්නේ නැත.

පරිච්ඡේදය 6

ඉර යට මා දුටුවා වරදක් තිබේ, එය මනුෂ්‍යයන් කෙරෙහි මහත් බරක්ව තිබේ.

2 මනුෂ්‍යයෙක් ආශාවෙන් කොයි දෙයක්වත් ඔහුට නොලැබී නොයන හැටියට දෙවියන්වහන්සේ ඔහුට වස්තුද සමපත්ද ගෞරවයද දෙන නමුත්, ඒවා හුක්තිවිඳිත්ට ඔහුට බලය නොදෙන බැවින්, අන්‍ය කෙනෙක් ඒවා හුක්තිවිඳින්නේය. මේක නිෂ්පලකමක්ය, බලවත් ආබාධයක්ය.

3 මනුෂ්‍යයෙකුට දාව දරුවන් සියයක් උපන්නත්, ඔහු බොහෝ අවුරුදු ජීවත්වුණත්, ඔහුගේ අවුරුදු ගණන වැඩිවුණත්, ඔහුගේ ප්‍රාණය සැපයෙන් තෘප්තියට පැමිණෙන්නේවත් ඔහුට වැළලීමක් ලැබෙන්නේවත් නැත්නම්, ඔහුට වඩා ගබ්සාවීමක් හොඳයයි කියමි.

4 මක්නිසාද එය නිෂ්පල ලෙස පැමිණ අන්ධකාරයට යයි, ඒකේ නමද අන්ධකාරයෙන් වසනු ලබන්නේය;

5 තවද ඒක ඉර දුටුවේවත් දැනගන්නේවත් නැත; ඔහුට වඩා එයට නිශ්චලය තිබේ.

6 එසේය, ඔහු සැපය හුක්ති නොවිද අවුරුදු දෙදහසක් ජීවත්වෙතත්, සියල්ලන් එක තැනකට යනවා නොවේද?

7 මනුෂ්‍යයාගේ මුළු වෙහෙසීම ඔහුගේ කට උදෙසාය, එහෙත් ඔහුගේ ආශාව පූර්ණ නොවේ

8 මක්නිසාද අඟුණකට වඩා ප්‍රඥවන්තයාට ඇති වාසිය කුමක්ද? ජීවත්වෙන්නන් ඉදිරියෙහි හැසිරෙන්නට දන්න දුස්පතාටත් ඇති වාසිය කුමක්ද?

9 සිත ආශාවෙන් ඒවාට වඩා ඇස්වලට පෙනෙන ඒවා හොඳය. මෙකන් නිෂ්පලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබේ.

10 යමක් තිබුණේද ඒකේ නම පුරාණයේදීම දෙනලද්දේය, ඒ වනාහි මනුෂ්‍යයා බවත් ඔහුට වඩා බලවත් තැනත්වහන්සේ සමඟ විවාදකරන්නට ඔහුට බැරි බවත් දැනගන්නාලද්දේය.

11 මක්නිසාද නිෂ්පලකම වැඩිකරන බොහෝදේ තිබේ; මනුෂ්‍යයාට එයින් ඇති වාසිය මොකද?

12 මනුෂ්‍යයාගේ ජීවිතයෙහි එනම් ඔහු සෙවණැල්ලක් මෙන් ගතකරන ඔහුගේ නිෂ්පල ජීවිතයේ දවස්වල ඔහුට හොඳව තිබෙන්නේ කිමෙක්දැයි දන්නේ කවුද? නොහොත් මනුෂ්‍යයෙකුට ඔහුගෙන් පසුව ඉර යට සිදුවන්නේ කුමක්ද කියා දන්නට පුළුවන් කාටද?

පරිච්ඡේදය 7

හොඳ නාමයක් අතර්ඝ්‍ය තෙලයට වඩා උතුම්ය; උපන් දවසට වඩා මැරෙන දවස හොඳය.

2 මංගල්‍ය ගෙදරට යාමට වඩා වැලපීමේ ගෙදරට යාම හොඳය. මක්නිසාද එය සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය වේ; ජීවත්ව සිටින්නා ඒක සිතට ගන්නවා ඇත.

3 සිනාසීමට වඩා ශෝකවීම හොඳය. මක්නිසාද මුහුණේ දුඃඛිතකමෙන් ආත්මයට හොඳක් සිදුවේ.

4 ප්‍රඥවන්තයන්ගේ සිත වැලපීමේ ගෙදරද අඟුණන්ගේ සිත ප්‍රීතිවීමේ ගෙදරද තිබේ.

5 අඟුණන්ගේ ගීතිකාව ඇසීමට වඩා ප්‍රඥවන්තයාගේ තරවටුව ඇසීම මනුෂ්‍යයෙකුට හොඳය.

6 මක්නිසාද සැලිය යට තිබෙන කටුදරවල ගබ්දය යමසේද අඟුණයාගේ සිනාවත් එසේමය. ඒකත් නිෂ්පලකමක්ය.

7 සැබවින්ම බලාත්කාරය නිසා ප්‍රඥවන්තයා මෝඩවන්නේය; අල්ලසක් සිත මුළාකරන්නේය.

8 යම දෙයක අන්තිමය එහි පටන්ගැනීමට වඩා හොඳය. උඩහු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ය.

9 කෝපවීමට නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඟුණන්ගේ ළයෙහිය.

10 පළමු දවස් මේවාට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදැයි නොකියන්න; මක්නිසාද නුඹ මේ ගැන ප්‍රඥවෙන් යුක්තව විමසනවා නොවේ.

11 ප්‍රඥව උරුමයක්මෙන් හොඳය; එසේය, ඉර දකිනවුන්ට එය මහත් වාසියක්ය.

12 මක්නිසාද මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥවත් ආරක්ෂාවක්ය. නමුත් දැනගැනීමෙහි වාසියක් තිබේ, ප්‍රඥව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.

- 13 දෙවියන්වහන්සේගේ වැඩය මෙනෙහිකරන්න; මක්නිසාද උන්වහන්සේ ඇඳ කළ දේ ඇඳ අරින්නට පුළුවන් කාටද?
- 14 සමපත්ති කාලයේදී ප්‍රීතිවෙන්න; නුමුත් විපත්ති කාලයේදී කල්පනාකරන්න. දෙවියන්වහන්සේ ඒකත් මෙකත් ළංකොට තැබුවේ මනුෂ්‍යයා විසින් තමාට පසුව සිදුවෙන්නාවූ කිසිවක් දැනනොගන්න පිණිසය.
- 15 මාගේ නිෂ්චලකමේ දවස්වලදී මේ සියල්ල දුටිමි. සමහරවිට ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙහි නැතිවන්නේය, දුෂ්ටයෙක්ද තමාගේ දුෂ්ටකමෙහි බොහෝ කල් ජීවත්වන්නේය.
- 16 පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවෙන්න; පමණට වඩා දෙනවන්තයෙක්ද නොවෙන්න. කුමක් නිසා නුඹ ම විනාශකරගන්නෙහිද?
- 17 පමණට වඩා දුෂ්ටව නොසිටින්න, අදහසෙක්ද නොවෙන්න. නුඹේ කාලයට පළමුවෙන් නුඹට නසින්නට වෙන්නේ මක්නිසාද?
- 18 නුඹ මෙය අල්වා ගන්නවා නම් හොඳය; එසේය, අනික් එකෙකුත් නුඹේ අත පහකර නොගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තා ඒ සියල්ලෙන් ගැලවෙනවා ඇත.
- 19 ප්‍රඥව චනාහි නුවරක වසන අධිපතින් දස දෙනෙකුට වඩා දෙනවන්තයාට ශක්තියක්ය.
- 20 පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත.
- 21 මනුෂ්‍යයන් කියන සියලුම වචනවලට නුඹේ සිත යොමු නොකරන්න; එසේ කළොත් සමහරවිට නුඹේ වැඩකාරයා නුඹට දෙස්කියන බව නුඹ අසනවා ඇත.
- 22 මක්නිසාද නුඹත් නොයෙක් වර අනුන්ට දෙස් කිවු බව නුඹේ සිත දන්නේය.
- 23 මේ සියල්ල මම ප්‍රඥවෙන් සෝදිසි කෙළෙමි. මම ප්‍රඥවන්තවන්නෙමි කිමි; නුමුත් එය මාගෙන් දුරව තිබුණේය.
- 24 දුරව ඉතා ගැඹුරුව තිබෙන දේ සොයා දැනගන්නේ කවුද?
- 25 මම ප්‍රඥවද කාරණාවල හේතුවද දැනගන්නටත් සෝදිසිකරන්නටත් සොයාගන්නටත්, දුෂ්ටකම අදහකම බවද මෝහය උමතුකම බවද දැනගන්නටත් මාගේ සිතින් හැරුණෙමි.
- 26 එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අන්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගනිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැලවෙන්නේය; නුමුත් පව්කාරයා ඇට අසුවන්නේය.
- 27 බලව, කාරණය දැනගන්න පිණිස එකක් එකක් පාසා විමසමින්: මෙක මම දැනගනිමියි දේශනාකාරයා කියන්නේය.
- 28 මට සමබ නුණාවූ, මාගේ සිත තවමත් සොයන්නාවූ, කාරණයක් මෙසේය: දහසක් අතරෙහි එක මිනිහෙක් මට සම්බවුණ නුමුත් එපමණ දෙනෙක් අතරෙහි එක ස්ත්‍රියක් මට සම්බනොවීය.
- 29 මෙන්න, මෙය පමණක් මට සම්බවිය, එනම් දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ඇඳ නැතුව මැවුසේක; නුමුත් ඔවුන් බොහෝ අමුතු උපා යොදාගත් බවය.

පරිච්ඡේදය 8

- පි**ර්ඥවන්තයාට සමාන කවරෙක්ද? කාරණයක අර්ථය දන්නේ කවුද? මනුෂ්‍යයෙකුගේ ප්‍රඥව නිසා ඔහුගේ මුහුණ පැහැපත්වන්නේය, ඔහුගේ මුහුණේ රළුකමද වෙනස්වන්නේය.
- 2 රජුගේ ආඥව රක්ෂාකරන්නට නුඹ දෙවියන්වහන්සේට දිවුරුම් දුන් නිසා එසේ කරන්නට මම නුඹට අවවාදකරමි.
 - 3 ඔහු ඉදිරියෙන් යන්නට ඉක්මන් නොවන්න; නපුරු දෙයක නොපවතින්න. මක්නිසාද ඔහු කැමති කොයි දෙයක් නුමුත් ඔහු කරනවා ඇත.
 - 4 එසේය, රජුගේ වචනය බල සහිතය; ඔබ මක්කරනවාදැයි ඔහුට කියන්නේ කවුද?
 - 5 ආඥව රක්ෂාකරන්නා අනතුරක් නොවිඳින්නේය; ප්‍රඥවන්තයාගේ සිතද කාලයත් විනිශ්චයත් දන්නේය.
 - 6 මක්නිසාද හැම කාරණයටම කාලයකුත් විනිශ්චයකුත් තිබේ; එසේය, මනුෂ්‍යයාගේ දුක ඔහු කෙරෙහි මහත්ව තිබේ.

- 7 මක්නිසාද මතු සිදුවෙන්නේ මොකද කියා ඔහු නොදනියි; ඒක වෙන්නේ කොහොමද කියා ඔහුට දන්වන්නේ කවුද?
- 8 ප්‍රාණය නවත්වාගන්න හැටියට ප්‍රාණය කෙරෙහි බලය ඇති කෙනෙක් නැත; මරණයේ දවස කෙරෙහි බලය ඇති කෙනෙකුත් නැත; ඒ යුද්ධයෙන් මිදීමකුත් නැත. දුෂ්ටකම්කරන්නාද දුෂ්ටකම නිසා නිදහස්වෙන්නේ නැත.
- 9 මෙකී සියල්ලම මම දැක, ඉර යට කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමුකෙළෙමි. මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක් තිබේ.
- 10 තවද දුෂ්ටයන් තැන්පත්කරනු ලබන බවද ඔවුන් මිනිවලට පැමිණෙන බවද යුක්තිය ඉෂ්ටකළ අය ශුද්ධස්ථානයෙන් ඉවත්ව ගොස් නුවරෙහි මතක නැතිකරනු ලබන බවද දුටිමි. මෙකන් නිෂ්ඵලකමක්ය.
- 11 නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීතවන්නේය.
- 12 පවකාරයෙක් සිය වරක් නපුර කර බොහෝකල් ජීවත්වුණත්, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියෙහි භයවෙන්නන්ට යහපත සිද්ධවෙන බව සැබවින් දනිමි.
- 13 නුමුත් දුෂ්ටයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි භය නොවන බැවින් ඔහුට යහපත සිද්ධවෙන්නේවත් සෙවණැල්ලක් වැනි ඔහුගේ දවස් දීර්ඝවෙන්නේවත් නැත.
- 14 පොළොවෙහි කෙරෙන නිෂ්ඵලකමක් ඇත; එනම් සමහරවිට දුෂ්ටයන්ගේ ක්‍රියාවේ හැටියට ධර්මිෂ්ඨයන්ට සිද්ධවීමත් ධර්මිෂ්ඨයන්ගේ ක්‍රියාවේ හැටියට දුෂ්ටයන්ට සිද්ධවීමත්ය. මෙකන් නිෂ්ඵලකමක්යයි කිමි.
- 15 එවිට ප්‍රීතිය හොඳයයි සිතුවෙමි, මක්නිසාද කා බී ප්‍රීතිවීමට වඩා ඉර යට මනුෂ්‍යයාට හොඳ දෙයක් නැත්තේය. දෙවියන්වහන්සේ ඉර යට ඔහුට දෙන ඔහුගේ ජීවිතයේ දවස්වල ඔහුගේ වෙහෙසිමෙන් ඔහුට ඉතිරිවන්නේ ඒකය.
- 16 ප්‍රඥාව දැනගන්නටත් පොළොවෙහි කෙරෙන වැඩ දකින්නටත් මාගේ සිත යොමුකෙළෙමි. (මක්නිසාද ආවල්වත් රැවත් තමාගේ ඇස්වලින් නින්දා නොදකින කෙනෙක් ඇත).
- 17 එවිට මම දෙවියන්වහන්සේගේ මුළු වැඩය වන ඉර යට කෙරෙන වැඩය මනුෂ්‍යයාට තේරුම්ගන්නට බැරි බව දුටිමි. මක්නිසාද මනුෂ්‍යයා ඒක සොයා දැනගන්නට කොපමණ උත්සාහකළත් ඒක තේරුම් ගන්නට පුළුවන්වෙන්නේ නැත; ප්‍රඥවන්තයා ඒක දැනගන්නට සිතන නුමුත් ඔහුට පවා තේරුම්ගන්නට බැරිවන්නේය.

පරිච්ඡේදය 9

- ම මක්නිසාද මෙකී සියල්ල මාගේ සිතේ තබාගත ඒ සියල්ලද සෝදිසි කෙළෙමි; එනම් ධර්මිෂ්ඨයන්ද ප්‍රඥවන්තයන්ද ඔවුන්ගේ ක්‍රියාද දෙවියන්වහන්සේගේ අතේ පවතින නුමුත් එයින් උන්වහන්සේගේ ප්‍රේමයවත් වෛරයවත් මනුෂ්‍යයා නොදන්නා බවය. සියල්ල ඔවුන් ඉදිරියෙහි තිබේ.
- 2 සියලු දේ සියල්ලන්ට ඒකාකාරයෙන් සිදුවන්නේය. ධර්මිෂ්ඨයාට සහ දුෂ්ටයාටත් යහපත් අයට සහ පවිත්‍ර අයටත් අපවිත්‍ර අයටත් පූජාකරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධවෙන්නේ එක දෙයක්ය. යහපත් මනුෂ්‍යයා සහ පවකාරයාත් දිවුරන්නා සහ දිවුරුමට භය ඇත්තාත් ඒකාකාරය.
- 3 ඉර යට කෙරෙන සියල්ල අතරේ ඇති නරකක් නම් සියල්ලන්ට එක සිද්ධියක් ඇතිවීමය. එසේ මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන් ජීවත්වන තෙක් මෝහය ඔවුන්ගේ සිත්වල තිබේ, ඉන්පසු ඔව්හු මළවුන් ලෙසට යන්නෝය.
- 4 ජීවත්වන සියල්ලන්ට බලාපොරොත්තුවක් තිබේ. එසේය, මළ සිංහයෙකුට වඩා පණඇති බල්ලෙක් හොඳය.
- 5 මක්නිසාද ජීවත්වන්නෝ තමුන් නසින්නට ඔනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය.
- 6 ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද දැන් නැතිවී තිබේ. ඉර යට කෙරෙන සියල්ලෙන් තවත්

සදාකාලයටම ඔවුන්ට කොටසක් නැත. කාලික සැප හුක්තිවිදීමට සහ කඩිසරකම.

7 තුඹ ගොස් ප්‍රීතියෙන් තුඹේ කැම කා තුෂ්ටිමත් සිතින් තුඹේ මුදිකපානය බොන්න; මක්නිසාද දෙවියන්වහන්සේ තුඹේ වැඩවලට දැන් ප්‍රසන්නව සිටිනසේක.

8 තුඹේ වස්ත්‍ර නිතරම සුදුව තිබේවා; තුඹේ ඉස තෙල් නැතුව නොතිබේවා.

9 තුඹේ සියලු නිෂ්පල දවස්වල, උන්වහන්සේ ඉර යට තුඹට දී තිබෙන තුඹේ නිෂ්පල ජීවිතයේ සියලු දවස්වල, තුඹ ප්‍රේමකරන තුඹේ භාර්යාව සමඟ ජීවිතය හුක්තිවිදින්න. මක්නිසාද ජීවිතයෙන්ද ඉර යට තුඹ ගන්නාවූ තුඹේ වෙහෙසෙන්ද තුඹට ලැබෙන කොටස ඒකය.

10 කරන්ට තුඹේ අතට සමබවෙන සියල්ලම තුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද තුඹ යන මිනිවලෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැනීමවත් ප්‍රයඳවත් නැත.

11 නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවත්තයන්ටවත් කැම ප්‍රයඳවත්තයන්ටවත් වස්තුව තේරුම ඇත්තන්ටවත් කරුණාව දැනගැනීම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.

12 මක්නිසාද නපුරු දැලකට අසුවෙන මත්ස්‍යයන්ද මලපතකට අසුවෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි, විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔව්හු ඊට අසුවෙති.

13 ඉර යට මෙයාකාර ප්‍රයඳවක් දුටිමි, එය මට මහත්ව පෙනුණේය.

14 මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඇති කුඩා නුවරක්විය; මහත් රජෙක් ඊට විරුද්ධව ඇවිත්, එය වටලාගත, ඊට විරුද්ධව මහත් බලකොටු ගොඩනැගුවේය.

15 එහි දිළිඳු ප්‍රයඳවන්න මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු තමාගේ ප්‍රයඳවන් ඒ නුවර ගැලෙවුවේය. එහෙත් කිසිවෙක් ඒ දිළිඳු මනුෂ්‍යයා සිහිකළේ නැත.

16 එවිට මම: බලවත්තකමට වඩා ප්‍රයඳව හොඳයයි කීවෙමි. එහෙත් දිළිඳුතාගේ ප්‍රයඳව සුඵකරනු ලැබේ, ඔහුගේ වචනද අසනු නොලැබේ.

17 අඤ්ඤායන් අතරේ ආණ්ඩුකරන්නාගේ කැගැසීමට වඩා නිශ්චලකමෙන් කියන ප්‍රයඳවන්නන්ගේ වචන අසනු ලැබේ.

18 යුද්ධායුධවලට වඩා ප්‍රයඳව වටනේය. නුමුත් එක පව්කාරයෙක් හොඳ බොහෝ කාරණා නැතිකරයි.

පරිච්ඡේදය 10

1 මැස්සන් නිසා තෙල මිශ්‍රකරන්නාගේ තෙල් ගඟසා නරක් වේ. එසේම ප්‍රයඳවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.

2 ප්‍රයඳවන්නාගේ* හෘදය ඔහුගේ දකුණු පැත්තෙහි තිබේ; නුමුත් අඤ්ඤායාගේ හෘදය ඔහුගේ වම් පැත්තෙහිය. (* එනම්, ප්‍රයඳවන්නාගේ සිත හරි දේටද අඤ්ඤායාගේ සිත වැරදි දේටද යොමුවෙයි යනුයි.)

3 එසේය, මෝඩයා මාර්ගයෙහි යන විට ඔහුගේ සිහිය මදිවී, තමා මෝඩයෙක්යයි සියල්ලන්ට කියන්නේය.

4 ආණ්ඩුකාරයාගේ සිත තුඹට විරුද්ධව ඇවිස්සුණොත්, තුඹේ ස්ථානය අත්හැර නොයන්න; මක්නිසාද මෘදුකමෙන් ලොකු වැරදි වැලකියයි.

5 අධිපතියා ඉදිරියෙන් නික්මෙන වැරද්දක් වන ඉර යට කෙරෙන නරකක් දුටිමි.

6 එනම්, අඤ්ඤාකම බොහෝ උසස් ස්ථානවල පිහිටුවා තිබියදී, උත්තමයන් පහත් තැන ඉන්න බවය.

7 වැඩකාරයන් අශ්වයන් පිට යනවාත් අධිපතින් වැඩකාරයන් මෙන් පයින් යනවාත් දුටිමි.

8 වළක් භාරා තබන්නා එහි වැටෙන්නේය; තාප්පයක් කඩන්නාට සර්පයෙක් දෂ්ටකරයි.

9 ගල් කපන්නාට එයින් තුවාලවෙයි; ලී පළන්නාට එයින් අන්තරාය සිදුවෙයි.

10 යකඩ මොටටවූ විට මුවහත් නොකළොත් වඩා ශක්තිය යොදන්ට ඔනෑය. ප්‍රයඳව වනාහි සඵලය දෙන වාසි ඇති දෙයකි.

- 11 මතුරන්ට පළමුවෙන් සර්පයා දෂ්ටකළොත් මතුරන්නාගෙන් ප්‍රයෝජන නැත.
- 12 ප්‍රඥවන්තයාගේ මුඛයේ වචන ප්‍රසන්නය; නුමුත් අඥනයාගේ තොල් ඔහු විනාශකරයි.
- 13 ඔහුගේ මුඛයේ වචනවල පටන්ගැන්ම අඥනකමය. ඔහුගේ කථාවේ තීන්දුවද අන්තරාභාසක මෝඩකමය.
- 14 අඥනයා වචන වැඩිකරයි. මනුෂ්‍යයා මතු සිදුවන දේ නොදනියි; ඔහුට පසුව සිදුවන දේ ඔහුට දන්වන්නේ කවුද?
- 15 අඥනයන්ගේ වැඩ හැමදෙනාටම වෙහෙසක් වන්නේය, මක්නිසාද ඔහු නුවරට යන්ටවත් දන්නේ නැත.
- 16 එමඛා දේශය, නුඹේ රජ බාලයෙක්ව සිටින විටද, නුඹේ අධිපතීන් උදාසනම කෑම කන විටද, නුඹට දුක් වේ!
- 17 එමඛා දේශය, නුඹේ රජ වංශවත් දරුවෙක් වන විටද, නුඹේ අධිපතීන් ගිජුකමට නොව ශක්තිය පිණිස නිසි වෙලාවට කෑම කන විටද, නුඹ වාසනාවන්තය!
- 18 කම්මැලිකම නිසා වහල දිරා වැටෙන්නේය; අන්වල අලසකම නිසා ගෙය තෙමෙන්නේය.
- 19 සිනාසීම පිණිස හෝජන පිළියෙළකරනු ලැබේ, මුද්‍රිකපානයද ජීවිතය ප්‍රීතිකරයි. තවද මුදලෙන් සියලු දේ ඉෂ්ටවෙයි.
- 20 නුඹේ සිතෙන්වත් රජුට දෙස් නොකියන්න; නුඹේ සැතපෙන ගෙයිදිවත් වස්තුකාරයන්ට දෙස් නොකියන්න. මක්නිසාද ආකාශයේ පක්ෂියෙක් ඒ හඬ ගෙනයනවා ඇත, පියාපත් ඇති සතෙක්ද කාරණය දන්නවා ඇත.

පරිච්ඡේදය 11

- න**ුඹේ ආහාර ජලය මතුපිට දමන්න. කුමක්හෙයිනිද බොහෝ දවසකට පසු ඒවා නුඹට නැවත සම්බවෙයි.
- 2 සන්දෙනෙකුට වුණත් අට දෙනෙකුට වුණත් කොටසක් දෙන්න; මක්නිසාද පොළොවෙහි මොන විපත්තියක් සිද්ධවෙද කියා නුඹ නොදන්නෙහිය.
 - 3 වලාකුල් පිරි තිබෙන විට වැස්ස පොළොවට වැගිරෙන්නේය. ගසක් දකුණට හෝ උතුරට හෝ වැටුණොත් ඒක වැටෙන තැනම තිබෙයි.
 - 4 හුළඟ බලාසිටින්නා නොවපුරන්නේය; වලාකුල් බලන්නා කපා නොගන්නේය.
 - 5 සුළඟේ මාර්ගය කොහේද කියාවත් ගර්භණියගේ කුසේ ඇට සෑදෙන්නේ කෙසේද කියාවත් නුඹ නොදන්නාක්මෙන් සියල්ල කරන දෙවියන්වහන්සේගේ වැඩත් නුඹ නොදන්නෙහිය.
 - 6 උදයේ නුඹේ බීජ වපුරන්න, සවසත් නුඹේ අත නවත්වා නොගන්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වෙද කියා නුඹ නොදන්නෙහිය.
 - 7 සැබවින් එළිය මිහිරිය, ඉර දැකීම ඇස් වලට ප්‍රසන්න දෙයකි.
 - 8 එසේය, මනුෂ්‍යයෙක් බොහෝ අවුරුදු ජීවත්ව සිටියොත් ඔහු ඒ සියල්ලෙහි ප්‍රීතිවේවා; එහෙත් ඔහු අඳුරු දවස් සිහිකෙරේවා, මක්නිසාද ඒවා බොහෝ වන්නේය. පැමිණෙන සියල්ලම නිෂ්ඵලකමකි.
 - 9 තරුණය, නුඹේ යෞවන වයසේදී ප්‍රීතිවෙන්න; නුඹේ යෞවන දවස්වල නුඹේ සිත නුඹ සන්තෝෂකෙරේවා, නුඹේ සිතේ මාර්ගවලත් නුඹේ ඇස්වලට පෙනෙන හැටියටත් හැසිරෙන්න. නුමුත් මේ සියල්ල ගැන දෙවියන්වහන්සේ නුඹ විනිශ්චයට පමුණුවන බව දැනගන්න.
 - 10 එසේ නුඹේ සිතෙන් ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරන්න. මක්නිසාද යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමය.

පරිච්ඡේදය 12

- 1** තවද නුඹේ යොවන දවස්වලදී නුඹේ මැවුමකාරයා සිහිකරන්න, මක්නිසාද විපත්ති දවස් පැමිණෙන්නේය, මට ඒවා ප්‍රිය නැතැයි නුඹ කියන දවස්ද ළංවන්නේය.
- 2** ඉරන් එළියත් සඳත් තාරකාත් අඳුරුවන්නේය, වැස්සට පසුව වලාකුල් හැරී එන්නේය.
- 3** ඒ කාලයෙහි ගෙයි රැකවල්ල වෙවුලන්නේය, බලවත්තයෝ නැමෙන්නේය, අඹරන්නෝ ස්වල්ප බැවින් නවතින්නේය, කවුළුවලින් බලන්නෝ අඳුරුවන්නේය;
- 4** විදියේ දොරවල් වසනු ලබන්නේය, ඇඹරීමේ ශබ්දය බාලවන්නේය, ඔහු කුරුල්ලාගේ හඬට නැගිටින්නේය, ගීතිකා කියන සෑම දූවරුද බෙලහිනවන්නේය;
- 5** ඔවුහු උස්වූ දෙයට හයවන්නේය, හයානකකමද මාර්ගයෙහි වන්නේය; කොට්ටම්බා ගස මල්ගන්නේය, පළහැටියා බරක් වන්නේය, ආගාව පහවන්නේය. මක්නිසාද මනුෂ්‍යයා තමාගේ සදාකාල ගෙට යන්නේය, විලාපකියන්නෝද විදිවල ඇවිදින්නේය.
- 6** රිදී ලනුව ලිහී රන් භාජනය පොඩිවෙන්නේ, උල්පතේදී කළය බිඳෙන්නේ, ලීඳේ වක්‍රය කැඩෙන්නේ,
- 7** දූවිල්ල නිබුණු හැටියට පොළොවට හැරියන්නේ, ආත්මය ඒක දුන් දෙවියන්වහන්සේ වෙතට හැරියන්නේ පළමුවෙන් උන්වහන්සේ සිහිකරන්න.
- 8** නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය, සියල්ල නිෂ්ඵලකමයයි දේශනාකාරයා කියන්නේය.
- 9** තවද දේශනාකාරයා ප්‍රඥවන්තව සිටි නිසා ඔහු සෙනහට තවත් දැනගැනීම ඉගැන්වූවෙය; එසේය, ඔහු බොහෝ උපදේශ සෝදිසිකොට, සොයාගෙන, පිළියෙළකෙළේය.
- 10** දේශනාකරන ප්‍රිය වචන සොයාගනිමින් උත්සාහකෙළේය, ලියා තිබෙන ඒවාද හරිවූ සත්‍යවූ කාරණාය.
- 11** ප්‍රඥවන්තයාගේ වචන කෙටිවිවලටද ඔහුගේ උපදේශ සංග්‍රහය හොඳට ගසා තැබූ ඇණවලටද සමානය, ඒවා එක එකිනෙක විසින් දෙනලද්දේය.
- 12** තවද මාගේ පුත්‍රය, මෙයින් දැනමුතුකම් ලබන්න. බොහෝ පොත් සෑදීමේ කෙළවරක් නැත; බොහෝ ඉගෙනගැනීමෙන්ද මාසයට වෙහෙස පැමිණෙන්නේය.
- 13** සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මෙය: දෙවියන්වහන්සේට හයව උන්වහන්සේගේ ආඥ පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.
- 14** මක්නිසාද යහපත්වේවා, නපුරු වේවා, සියලු ක්‍රියාද සියලු රහස් දේද දෙවියන්වහන්සේ විනිශ්චයට පමුණුවනසේක.

For other languages please go to www.wordproject.org